



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2024 ජූලි

යෝජිත උත්තර

(304) සංස්ථාපිත සහ පුද්ගලික බඳුකරණය (CPT)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත
නාරාහේන්පිට, කොළ
දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අදියර III විභාගය - 2024 ජූලි
(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය (CPT)
යෝජිත උත්තර

(මුළු ලකුණු 20)

A කොටස

පළමු වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 01- ශ්‍රී ලංකාවේ බදුකරණය හැඳින්වීම

1. රටේ ශ්‍රී ලාංකික නැවත සේවය කරන පුද්ගලයෙකි. එබැවින් ඔහු ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකි.
2. තක්සේරු වර්ෂය තුළ අමර දින 183ක් හෝ ඊට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ නේවාසිකව ඉඳ නැත. එබැවින් ඔහු අනේවාසික පුද්ගලයෙකි.
3. සාරා දින 183කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටි බැවින් ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකි.

(ලකුණු 05 කි)

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 07 : වෙනත් ව්‍යාපාර බදු

(a)

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායක බදු පනතේ 2 වගන්තියට අනුව, එකී පනත පහත සෑම තැනැත්තෙකුටම අදාළ වනු ඇත

- 1 යම් ද්‍රව්‍යයක් ආනයනය කරනු ලබන
- 2 යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය කරගෙන යනු ලබන
- 3 ඕනෑම ස්වාභාවයක සේවාවක් සැපයීමේ ව්‍යාපාරයක් කරගෙන යනු ලබන
- 4 යම් ද්‍රව්‍යයක් ආනයනය කිරීම සහ විකිණීම ඇතුළුව එවැනි ද්‍රව්‍යයක තොග හෝ සිල්ලර වෙළඳාමේ කටයුතු සිදු කරනු ලබන

(ලකුණු 03)

(b)

හෙළ රස

ගෙවිය යුතු සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගණනය කිරීම

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා

කාර්තුව සඳහා පිරිවැටුම		35,000,000.00
වගකීම් පිරිවැටුම	(85% x 35,000,000)	29,750,000.00
ගෙවිය යුතු සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද @ 2.5%		743,750.00

(ලකුණු 02)
(මුළු ලකුණු 05)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 06 - රඳවාගැනීම් බදු සංකල්ප සහ යෙදුම්, ප්‍රාග්ධන ලාභ බදු සහ නඩු නීත

ලබා දී ඇති ප්‍රශ්නයේ ඇති කරුණු, Ram Iswera Vs CIR තීරණය කළ නඩුව ට සමාන වේ. Ram Iswera Vs CIR නඩුවේදී, තක්සේරුව ලබන්නා, ප්‍රොක්ටර් සහ ඔහුගේ බිරිඳ, Hulfsdorf හි පදිංචිකරුවන් වේ.

මෙම නඩුවේ කාරණය වූයේ ලාභ ඉපැයීම වෙළඳාමේ ස්වභාවයේ වික්‍රමාන්විත ක්‍රියාව මත ලැබෙනවාද නොලැබෙනවාද යන්නය. රු. 45,000ක් නැවත අයකල නොහැකි තැන්පතුවක් ලෙස ගෙවා ඉතිරි රුපියල් 450,000 කෙටි කාලයක් තුළ ගෙවීමට එකඟ විය. තක්සේරුව ලබන්නාගේ බිරිඳට ඉඩම මිලදී ගැනීමට මුදල් නොතිබූ අතර ඇය විකුණුම්කරු සමඟ ගිවිසුමකට එළඹුණාය. ගිවිසුමට එළඹුණු වහාම ඉඩම කොටස් දාහතරකට බෙදා දළ සටහනක් සකස් කරන ලදී. කලින් එකඟ වූ පරිදි විකුණුම්කරු එක් ඉඩම් කොටසක් ඔහු භාරයේ තබාගන්නා ලදී. පර්වස් 70 කින් යුත් කැබලි දෙකක් සහ මාර්ග වෙන්කරවා ගැනීම්වලින් සමන්විත කැබලි දෙකක් තක්සේරුව ලබන්නාගේ භාර්යාව වෙත පැවරිණි.

ඉතිරි කැබලි නවය වෙනත් අයට විකුණා මෙම ගනුදෙනුවෙන් ලාභයක් ලබන ලදී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලාභය, වෙළඳාමේ ස්වභාවයේ වික්‍රමාන්විතයක් ලෙස සලකන අතර ලාභය තක්සේරු කළේ තක්සේරුව ලබන්නාගේ බිරිඳ තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට පහසුකම් සැලසීම සඳහා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල වාසය කිරීමේ ප්‍රමුඛ අභිප්‍රාය යන තර්කය ප්‍රතික්ෂේප කරමිනි.

ඉහත සිද්ධියට සමානව හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසල අක්කර 2ක ඉඩමක් රුපියල් මිලියන 16 කට මිලදී ගැනීමට සරත් ගිවිසුමකට එළඹියේය. මිලියන 1ක අත්තිකාරම් මුදලක් ගෙවා ඉතිරි මුදල මාස 6 ක් ඇතුළත ගෙවීමට එකඟ විය. ගිවිසුමට එළඹුණු විගසම ඉඩම පර්වස් 15 කැබලි වලට වෙන්කරන ලදී. එකඟ වූ පරිදි ඉඩම් හිමියාට එක් කැබලිලක් තබා තවත් කැබලිලක් ඔහු වෙනුවෙන් තබා ගන්නා ලදී. ඉතිරි ඉඩම් කැබල අනිත් පාර්ශවයන්ට විකුණලා මේ ගනුදෙනුවෙන් ලාභ උපයන ලදී.

Ram Iswera Vs CIR තීරණය කරන ලද නඩුවට අනුකූලව, අක්කර 2 ක ඉඩම මිලදී ගෙන කෙටි කාලයක් තුළ විකුණා ලාභ ඉපැයීම වෙළඳාමේ ස්වභාවයේ විකුමාන්විත ක්‍රියාවකි. ඒ අනුව මෙම සම්පූර්ණ ගනුදෙනුවෙන් ලබන ලාභය ආදායම් බද්දට යටත් වේ.

(ලකුණු 05)

හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 06 - රඳවාගැනීම් බදු සංකල්ප සහ යෙදුම්, ප්‍රාග්ධන ලාභ බදු සහ නඩු නීති

(a)

1. ස්ථිර පදිංචි නිවස - නිදහස් කර ඇත, ඒ අනුව ප්‍රාග්ධන ලාභයක් ගෙවිය යුතු නොවේ.
2. කාර්යාල ගොඩනැගිල්ල - ක්ෂය කළ හැකි වත්කම් උපලබ්ධි කර ගැනීමේදී ප්‍රාග්ධන ලාභ බද්දක් ගෙවිය යුතු නොවේ
3. කුලියට ගත් ගොඩනැගිල්ල

ප්‍රතිස්ථාව (වෙළඳපොල වටිනාකම)	26,800,000
අඩු කළා: පිරිවැය	
2017 සැප්තැම්බර් 30 වන දිනට වටිනාකම	(22,500,000)
උපලබ්ධි වීම මත ලාභය	4,300,000
ප්‍රාග්ධන ලාභ බද්ද (4,300,000/- @ 10%)	430,000

(ලකුණු 03)

(b)

සනාරා (පුද්ගලික) සමාගම

ලාභයෙන් ගෙවන ලද ලාභාංශ	150,000,000.00
AIT @ 15%	22,500,000.00

(ලකුණු 02)
(මුළු ලකුණු 05)

A කොටසේ අවසානය

පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 07 - වෙනත් ව්‍යාපාර බදු (එකතු කළ අගය මත බද්ද)

රන් සඵ

ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද ගණනය කිරීම

31.03.2024 අවසන් කාර්තුව සඳහා

නිමැවුම් බද්ද

සැපයුම්
වටිනාකම

බදු අනුපාත

බදු මුදල

දේශීයව නිෂ්පාදිත අත්යන්ත්‍ර රෙදිපිළි විකිණීම

නිදහස් කර

3,786,000

අත

ආනයනික රෙදිපිළි විකිණීම

27,764,000

18%

4,997,520

31,550,000

4,997,520

අඩුකලා: යෙදවුම් බද්ද

ආනයනික රෙදිපිළි මත

1,325,000

ගමන් කරන වාහන මත

ඉඩ නොදේ

-

කාර්යාල වියදම් මත

464,000

කාල සීමාව සඳහා සම්පූර්ණ යෙදවුම් බද්ද

2,037,500

අඩුකලා: සීමා කළ යෙදවුම් බද්ද

නිදහස් කරන ලද සැපයුම් සඳහා (3,786/31,550 X 464)

(55,680)

කාල සීමාව සඳහා හිමිකම් කීව හැකි යෙදවුම් බද්ද

1,733,320

එකතු කලා: අතිරික්ත යෙදවුම් VAT ඉදිරියට ගෙන

එන ලද

36,000

හිමිකම් පෑ හැකි මුළු යෙදවුම් බද්ද

1,769,320

හිමිකම් පෑ,

(1,769,320)

කාර්තුව සඳහා ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද

3,228,200

අඩුකලා: මාසික වාරික ගෙවීම්

(2,000,000)

ගෙවිය යුතු ඉතිරි එකතු කළ අගය මත බද්ද

1,228,200

(ලකුණු 10)

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 - විවිධ ව්‍යාපාර සඳහා බදුකරණය

(a)

කේක් කර්මාන්ත ශාලාව

ගෙවිය යුතු බදු ගණනය කිරීම

2023/2024 තක්සේරු වර්ෂය සඳහා

තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම - සටහන 01		11,588,000.00
තක්සේරු කළ හැකි මුළු ආදායම		11,588,000.00
අඩු කිරීම්		
සුදුසුකම් ලබන ගෙවීම්		
ජාතික රෝහලට පරිත්‍යාග කිරීම	100,000.00	(100,000.00)
බදු අය කළ හැකි ආදායම		11,488,000.00
ගෙවිය යුතු දළ ආදායම් බදු		
පළමු රු. 1,000,000 @ 0%		-
ශේෂ බදු අය කළ හැකි ආදායම (රු. 11,488,000 - රු. 1,000,000) @ 6%	629,280.00	
ගෙවිය යුතු ආදායම් බදු		629,280.00

සටහන 01 - තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම ගණනය කිරීම

කේක් කර්මාන්ත ශාලාව

2023/2024 තක්සේරු වර්ෂය සඳහා

	+	-
ආදායම් බද්දට පෙර ශුද්ධ ලාභය	8,450,000.00	
හවුල්කරුවන්ට වැටුප් - අඩුකිරීමට ඉඩ නොදේ (රු. 1,200,000 + රු. 1,800,000)	3,000,000.00	
පොත් තබන්නාට ගෙවන වැටුප - අඩුකිරීමට ඉඩ දෙයි	-	-
ධාරාට ගෙවන ලද ණය පොලිය - අඩුකිරීමට ඉඩ නොදේ	38,000.00	
ධාරාට ගෙවන ලද කාර්යාල ගොඩනැගිලි කුලිය - අඩුකිරීමට ඉඩ දෙයි		
ජාතික රෝහලට පරිත්‍යාග කිරීම - අඩුකිරීමට ඉඩ නොදේ (ආදායම් උත්පාදනය සිදු නොවේ)	100,000.00	
තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම	11,588,000.00	

(මුළු ලකුණු 10)

හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 05 - බැඳීම් සහ ක්‍රියාපටිපාටි

(a) 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව 2023 නොවැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර ගොනු කළ යුතුය.

(ලකුණු 02)

(b)

1. පරිපාලන සමාලෝචනය සඳහා ඉල්ලීමක් බදු ගෙවන්නාට දන්වා දින 30 කට පසුව කොමසාරිස් ජනරාල් වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
2. එය සෑදූ පදනම විස්තරාත්මකව සඳහන් කළ යුතුය.
3. ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවශ්‍ය ආදායම් වාර්තාව නොමැති විට සිදු කරන ලද තක්සේරුවකට එරෙහි විරෝධතාවක් නම්, විරෝධතාවට අදාළ ඉල්ලීම පිළිබඳ දැන්වීම නියමිත පරිදි ඉදිරිපත් කිරීමක් සමඟ යවනු ලැබේ.

(ලකුණු 05)

(c)

ඔව්. ඇය ගෙවූ අතිරික්ත බදු ආපසු ගෙවීමට හිමිකම් පෑමට ඡේනිලාට අයිතියක් ඇත. එය ආදායම් වාර්තාව හරහා හිමිවිය යුතුය. කෙසේ වෙතත්, 150 (1) (ඇ) වගන්තියට අනුව, 2023/2024 තක්සේරු වර්ෂය සිට බලපැවැත්වෙන පරිදි වැඩිපුර ගෙවූ බදු ආපසු ඉල්ලා සිටීමේ විගණනයකට පෙර ආපසු ගෙවීමෙන් 60%ක් ඇයගේ බදු වගකීමට එරෙහිව වෙන් කළ හැක.

(ලකුණු 03)
(මුළු ලකුණු 10)



B කොටසෙහි අවසානය

අටවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - පුද්ගලයින්ගේ සහ සමාගම් බදුකරණය (නේවාසික)

සුව සාරා (පුද්ගලික) සමාගම
 ගෙවිය යුතු ආදායම් බදු ගණනය කිරීම
 තක්සේරු වර්ෂය 2023/2024

<u>ව්‍යාපාර ආදායම</u>		
තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම (සටහන - 01)		394,987,200
<u>ආයෝජන ආදායම</u>		
ලැබුණු දළ පොලී ආදායම		260,000
ලාභාංශයෙන් ලද (නිදහස් වගන්තිය 9 - III උපලේඛනය)	අඩුකිරීමට ඉඩ නොදේ	
තක්සේරු කළ හැකි ආයෝජන ආදායම		260,000
මුළු තක්සේරු කළ හැකි ආදායම		395,247,200
52 වගන්තිය අනුව අඩු කිරීම්		
<u>සුදුසුකම් ලබන ගෙවීම්</u>		
ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීම	1,000,000	
පැරණි සේවකයෙකුට පරිත්‍යාග කිරීම	අඩුකිරීමට ඉඩ නොදේ	(1,000,000)
බදු අය කළ හැකි ආදායම		394,247,200
ගෙවිය යුතු දළ ආදායම් බද්ද @ 30%		118,274,160
<u>අඩුකලා: බදු බැර</u>		
ස්ථාවර තැන්පතු පොලී මත AIT @ 5% (රු. 260,000 x 5%)	13,000	
කාර්තු වාරික ගෙවීම්	50,000,000	(50,013,000)
ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද		68,261,160

සටහන 01 - තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම ගණනය කිරීම
තක්සේරු වර්ෂය 2023/2024

	+	-
ආදායම් බද්දට පෙර ශුද්ධ ලාභය	372,148,000	
දේ.පි.උ ඉවත් කිරීමේ ලාභය - අවලංගු කරන ලදී (ඉවත දැමීමේදී ගිණුම්කරණ ලාභය නොසලකා හරිනු ලැබේ)		38,000
පොලී ආදායම - අවලංගු කරන ලදී (ආයෝජන ආදායම ලෙස)		260,000
ලාභාංශ ආදායම - අවලංගු කරන ලදී (ආයෝජන ආදායම ලෙස)		1,150,000
තුලනය කිරීමේ දීමනාව ගණනය කිරීම		
විකුණුම් ආදායම 3,000,000		
අඩුකලා: බදු ලියාහල වටිනාකම		
පිරිවැය 22,550,000		
අඩුකලා ප්‍රශ්ඨන දීමනාව		
තක්සේරු වර්ෂය 2018/2019 (22,550,000/5) 4,510,000		
තක්සේරු වර්ෂය 2019/2020 (22,550,000/5) 4,510,000		
තක්සේරු වර්ෂය 2020/2021 (22,550,000/5) 4,510,000		
තක්සේරු වර්ෂය 2021/2022 (22,550,000/5) 4,510,000		
තක්සේරු වර්ෂය 2022/2023 (22,550,000/5) 4,510,000		
(22,550,000) 0		
තක්සේරු කළ හැකි ගාස්තුව 3,000,000	3,000,000	
ක්ෂය වීම - විශේෂයෙන් අඩුකිරීමට අවසර නැත.	44,680,000	
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන - විශේෂයෙන් අඩුකිරීමට අවසර නැත.	26,732,000	
විනෝදාස්වාද වියදම් - විශේෂයෙන් අඩුකිරීමට අවසර නැත	450,000	
පරිත්‍යාග - අඩුකිරීමට අවසර නැත. ආදායම් නිෂ්පාදනයේදී සිදු නොවේ (1,000,000 + 200,000)	1,200,000	
මූල්‍ය වියදම් 4,800,000 - (8,000,000 + 1,450,000) x 4		
උපරිම ඉඩදිය හැකි සීමාව 40,000,000		
= 4,536,000		
අවසර නැත (4,800 - 4,536)	264,000	
ප්‍රශ්ඨන දීමනාව - පෙරවැඩ 01		51,538,800
ගෙවූ පාරිතෝෂිකය		500,000
	448,474,000	53,486,800
තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම	394,987,200	

පෙරවැඩ 01
ප්‍රශ්න දීමනාව

වත්කම	මිලදී ගත් වර්ෂය	පිරිවැය (රු.)	ප්‍රශ්න දීමනා කාල සීමාව (වසර)	තක්සේරු වර්ෂය සඳහා ප්‍රශ්න දීමනා (රු.)
ඉඩම	2016/2017	12,000,000	හිමි නොවේ	-
ගොඩනැගිල්ල	2016/2017	84,000,000	10	8,400,000
මෝටර් ලොරි	2020/2021	65,000,000	5	13,000,000
යන්ත්‍රෝපකරණ	2016/2017	96,000,000	3	සම්පූර්ණයෙන්ම හිමිකම් පෑ ඇත
යන්ත්‍රෝපකරණ	2023/2024	145,000,000	5	29,000,000
කාර්යාල උපකරණ	2021/2022	1,759,000	5	351,800
පරිගණක	2022/2023	2,435,000	5	487,000
පරිගණක මෘදුකාංග	2023/2024	1,200,000	4	300,000
වැඩ 01				51,538,800

ගොඩනැගිල්ල - සුදුසුකම් ලත් ගොඩනැගිල්ලක් ලෙස උපකල්පනය කෙරේ. ඒ අනුව, ප්‍රශ්න දීමනා කාල සීමාව කාලය වසර 10 කි.

(මුළු ලකුණු 25)

නවවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - පුද්ගලයින්ගේ සහ සමාගම් බදුකරණය (නේවාසික)

දිමුතු

ගෙවිය යුතු ආදායම් බදු ගණනය කිරීම

2023/2024 තක්සේරු වර්ෂය

1) සේවා නියුක්ත ආදායම		
වැටුප (රු. 260,000 x මාස 12)	3,120,000	
ගමන් ප්‍රතිලාභ (ඉන්ධන සහිත මෝටර් රථය) (රු. 20,000 + රු. මාස 20,000) x 12	480,000	
කුලී දීමනාව (රු. 80,000 x මාස 12)	960,000	
දුරකථන බිල්පත් ප්‍රතිපූරණය (රු. 85,000 x 50%)	42,500	
වෛද්‍ය රක්ෂණය - බැඳියාවක් නැත	-	
තක්සේරු කළ හැකි සේවා නියුක්ත ආදායම		4,602,500
2) ව්‍යාපාර ආදායම		
ශුද්ධ ලාභය	1,665,000	
එකතු කලා: අනුමත කළ නොහැකි වියදම්		
තැගි - විශේෂයෙන් අඩුකිරීමට අවසර නැත.	820,000	
කුලිය - ගෘහ වියදම් සඳහා අඩුකිරීමට අවසර නැත	720,000	
ගෘහ භාණ්ඩ ක්ෂය වීම - විශේෂයෙන් අඩුකිරීමට අවසර නැත.	65,000	
අඩුකලා: අවසර ලත් වියදම්		
ප්‍රාග්ධන දීමනාව (රු. 650,000/5 වසර)	(130,000)	
තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම		3,140,000
3) ආයෝජන ආදායම		
i. කුලී ආදායම		
දළ කුලී ආදායම (රු. 60,000 x 12 මාස)	720,000	
ii. පොලී ආදායම		
දළ පොලිය	1,300,000	
දළ පොලිය	600,000	
iii. ආයෝජන වත්කම් උපලබ්ධි කර ගැනීම		
ලැයිස්තුගත කොටස් විකිණීමෙන් ලැබෙන ලාභය	නිදහස්	

ශුද්ධ ලාභාංශ	අවසාන රඳවාගැනීමේ බදු	
මුළු තක්සේරු කළ හැකි ආදායම		10,362,500
සහන		
පුද්ගලික සහන	1,200,000	
කුලී ආදායම මත 25% සහන (25% x 720,000)	180,000	(1,380,000)
සුදුසුකම්ලත් ගෙවීම් - පොළොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කිරීම	540,000	(540,000)
බදු අය කළ හැකි ආදායම		8,442,500
ගෙවිය යුතු දළ ආදායම් බද්ද		
පළමු 500,000 x 6%	30,000	
ඊළඟ 500,000 x 12%	60,000	
ඊළඟ 500,000 x 18%	90,000	
ඊළඟ 500,000 x 24%	120,000	
ඊළඟ 500,000 x 30%	150,000	
ගෙවිය යුතු ශේෂ බද්ද 5,942,500 x 36%	2,139,300	
		2,589,300
අඩු කලා: බදු බැර		
APIT	204,600	
AIT @ 5% ස්ථාවර තැන්පතු පොලී	65,000	
කාර්තුමය වාරික ගෙවීම්	1,000,000	(1,269,600)
ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද		1,319,700

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the "Only" answers, or, for that matter even as "Model Answers". The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)